



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்

Department of Samurdhi Development



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF PRIMARY INDUSTRIES AND SOCIAL EMPOWERMENT

මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2019.04.09

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2019/03

සියළුම සමෘද්ධි බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් වෙත,

සමෘද්ධි බැංකු සුළු ව්‍යවසායකයින් සඳහා රු. 15,000/- “ධන සවිය” සහන ණය වැඩසටහන

01 හැඳින්වීම.

සමෘද්ධි බැංකුවල අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමක් පවත්වාගෙන යන ගිණුම්හිමියන් ආර්ථික සවිබල ගැන්වීම් තුළින්, ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට විශේෂ ඇල්මක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැක්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉලක්ක පිරිසගේ මූල ප්‍රාග්ධන අවශ්‍යතාවය කඩිනමින් සපුරාලමින්, ඔවුන්ට ඵලදායී ආර්ථික කාර්යයක නිරතවීමට පරිසරය ඇති කිරීම මෙම වැඩසටහන තුළින් සිදුවේ.

ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ මහ පෙත්වීම මෙමගින් සිදු කෙරේ.

02. අරමුණු

- සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුම් හිමියන් වන අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමත්, ඒ තුළින් ජීවන තත්ත්වය ස්ථාවර (stable) කිරීම සඳහා අත්වැලක් ලබාදීම.
- යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන, ස්වශක්තිය මත ඉලක්ක පිරිසගේ අනාගතය සමෘද්ධිමත් කිරීම.
- දැනටමත් ආදායම් උත්පාදන කාර්යයක නිරත වන / නිරතවීමට අපේක්ෂා කරන පිරිසගේ මූල ප්‍රාග්ධන අවශ්‍යතාවලට විසදුම් ලබාදීම.
- සමෘද්ධි බැංකු ණය ධාරිතාව ඉහළ නංවා, මෙහෙයුම් ලාභය ඉහළ නැංවීම.

03 ණය මුදල ලබාගත හැකි ඉලක්ක පිරිස.

සමෘද්ධි බැංකුවෙහි, අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමක් හිමි ගිණුම්හිමි සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා පමණක් මෙම වැඩසටහන යටතේ ණය පහසුකම් ලබාගත හැක.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාල, செத்திரிபாய பத்தரமுல்ல / 1st Step, 4th floor, Sethsiripaya Battaramul

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்)
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887

04 ණය ලබාදෙන කාරණාවන්.

සුළු කර්මාන්ත, කෘෂිකාර්මික, වෙළඳාම, සත්ත්ව පාලනය හා ධීවර හා සේවා ඇතුළු ඕනෑම ආදායම් උත්පාදන කාර්යයක් අළුතින්ම ආරම්භ කර පවත්වාගෙන යෑමට හෝ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතියක් සඳහා ද ණය පහසුකම් ලබාදිය හැක.

05. ණය මුදල් සීමාව

පළමුව උපරිම ණය මුදල් රු. 15,000/- ක් වේ. අනිවාර්ය ඉතිරි කිරීම් තැන්පතු ගිණුමේ ශේෂය මත උපරිම ණය මුදල ලබාගැනීමට ප්‍රමාණවත් නොවන විටක තැන්පතු ශේෂය පදනම් කරගෙන, ඊට ගැලපෙන ණය මුදලක් ලබාදීමට හැක. දෙවනුව ද පළමු ණය මුදල නිසි පරිදි ගෙවන විටක, අතරමඟදී තවත් රු. 15,000/- ක ණය මුදලක් මෙම කොන්දේසි මත නිකුත් කළ හැක.

06 වාර්ෂික පොලි අනුපාතය

වාර්ෂික පොලි අනුපාතය 6% ක් වේ. සමතලා ක්‍රමය (Flat Rate) යටතේ පොලි ගණනය කළ යුතුය. සහන අරුණ ණය වැඩසටහන මගින් ලබාදුන් උපදෙස් පරිදි මාසික ණය පොලිය හා වාරිකය සකස් කර ගත යුතුය.

07 ඇප සුරැකුම්

අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමේ පවතින ශේෂය ඇපය ලෙස තබා ගත යුතුය.

08 ණය හා සමුභ සංරක්ෂණ වැඩසටහනට දායකවීම.

මෙහිදී, ණය සහ සමුභ සංරක්ෂණය වැඩසටහන්වලට දායක විය යුතුය.

09 ආපසු ගෙවීමේ කාලය හා සහන කාලය

- I. උපරිම ආපසු ගෙවීම මාස 36 ක් වේ.
- II. මාස 12 නොඅඩු සහන කාලයක් ලෙස දිය යුතුය. (සහන කාලය ද ඇතුළත්ව ආපසු ගෙවීමේ කාලය උපරිම මාස 36 කි)
- III. සහන කාලය තුල, මාසික ණය පොලිය ගෙවිය යුතුය.

10 ණය ඉල්ලුම් කිරීමේ සිට අනුමත කිරීම, නිදහස් කිරීම, ණය ආපසු ගෙවීම දැනට නිකුත් කර ඇති ණය මෙහෙයුම් උපදෙස්වල අනුව කටයුතු කළ යුතුය.

11 ගිවිසුම් ප්‍රකාරව ණය මුදල් ආපසු නොගෙවන විටක, ණය මුදල තැන්පතු මුදල් වලින් හිලව් කර ගැනීමට කටයුතු කළ යුතුය. (හිතාමත ණය මුදල් නොගෙවන විටක පමණක්)

12. මෙම වැඩසටහන යටතේ ණය පහසුකම් ලබාගත් සාර්ථක ප්‍රතිලාභීන් සඳහා තවදුරටත් ව්‍යාපෘතිය දියුණු කර ගැනීමට මෙම ණය පහසුකම් තවදුරටත් ලබාදීම හැක. ඒ සම්බන්ධ බැංකු කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය මහ පෙන්වීම සිදු කළ යුතුය.

13 අවුරුදු 60 ඉක්ම වූ ගිණුම් හිමියන් / බද්ධ ව්‍යාපෘතිකරුවන්, මෙම වැඩසටහන යටතේ ණය ඉල්ලුම් කිරීමේදී අදාළ ආදායම් ව්‍යාපෘතියට සෘජුවම සම්බන්ධ වන පාර්ශ්වය ව්‍යාපෘතිකරු , බද්ධකරු ලෙස සම්බන්ධ කරගත යුතුය. පළමු ණයකරු මරණයට/ පූර්ණ දුබලතාවයකට ලක් වුවහොත්, ව්‍යාපෘතිය අඛණ්ඩව

01. ලේකම්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය. - කා.දැ.පි.
02. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමාදේශීය අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, - කා.දැ.පි.
03. ප්‍රධාන ගණකාධිකාරී, සමාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.පි.
04. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.පි.
05. සියලුම දිස්ත්‍රික් සමාදේශීය අධ්‍යක්ෂවරුන් - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, - කා.දැ.පි. හා අ.ක.ස
06. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, - කා.දැ.පි. හා අ.ක.ස
07. සියලුම විධායක කමිටු සභාපතිවරුන්, සමාදේශීය ප්‍රජාමුල බැංකු සමිතිය. - කා.දැ.පි.
08. සියලුම පාලක මණ්ඩල සභාපතිවරුන්, සමාදේශීය ප්‍රජාමුල බැංකුව. - කා.දැ.පි.

සමෘද්ධි බැංකු සුළු ව්‍යවසායකයින් සඳහා රු. 15,000/- “ධන සවිස” සහන ණය ඉල්ලුම් පත්‍රය

කාර්යාලීය ප්‍රයෝජනය පිණිසයි	
ණය ඉල්ලුම් පත්‍ර අංකය :-	ලද දිනය :-
අනුමත වූ ණය මුදල රු. :-	අනුමත වූ දිනය :-
ණය ගිවිසුම් අංකය :-	ණය මුදාහල දිනය :-
ආපසු ගෙවීමේ කාලය මාස :-	සහන කාලය මාස :-
මාසික ණය වාරිකය :-	වාරික අයවිය යුතු දිනය :-

..... සමෘද්ධි ප්‍රජාමූල බැංකුව

01 ණය ඉල්ලුම්කරු පිළිබඳ විස්තර

- I. ණයකරුගේ සම්පූර්ණ නම :-
- II. මූලකරු සමඟ නම :-
- III. ස්ථීර ලිපිනය :-
- IV. උපන් දිනය :-
- V. ප්‍රජාමූල සංවිධායකගේ නම :-
- VI. සාමාජික ගිණුම් අංකය :-
- VII. වයස (2019.03..... දිනට) අවුරුදු :-
- VIII. ජා.හැ. අංකය :-
- IX. අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුම් අංක :-
- X. 2019..... දිනට ශේෂය :- රු.
- XI. සමෘද්ධි සහනාධාර හිමිකම :- ඇත/ නැත

02 ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු

- I. ව්‍යාපෘතියේ නම :-
- II. ව්‍යාපෘතිය නව / දැනට පවතින වග :-
- III. ව්‍යාපෘතිය පිහිටි ස්ථානය (ජංගම නොවන විටක) :-
- IV. ඉල්ලුම් කරන ණය මුදල :- රු.
- V. ණය මුදල යොදන ආකාරය

විස්තරය	වැය වන/ යොදන මුදල රු.	වෙනත්

--	--	--

VI. අපේක්ෂිත ආදායම (මාසික) :- රු.

03 ණයකරු, ව්‍යාපෘතිකරු නොවන අවස්ථාවක බද්ධකරු පිළිබඳ විස්තර

- I. බද්ධ ණයකරුගේ නම :-
- II. උපන් දිනය :-
- III. වයස (2019..... දිනට) :- අවුරුදු
- IV. ණයකරුට ඇති ඥාති සම්බන්ධතාවය:-
- V. සාමාජික අංකය :-
- VI. දුරකථන අංකය :- (ජංගම/ ස්ථාවර)

04 සමෘද්ධි බැංකුව මගින් ලබාගත් ණය මුදල් විස්තර

ණය ලබාගත් කාරණය	මුදල රු.	ලබාගත් දිනය	ගෙවා ඇත./ නැත

ඉහත තොරතුරු නිවැරදි/ සත්‍ය බවත් මා/ අපි විසින් ලබාගන්නා රු...../- ණය මුදල, අදාළ කාර්යයට පමණක් යොදන බවත්, ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන බවත් පොරොන්දු වෙමි.

නම	අත්සන	දිනය

සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශය

..... වන, මෙම ණය මුදල ලබාගැනීමට සුදුසුකම් සපුරා ඇත/ නැත. ඒ අනුව රු...../- ක ණය මුදල ලබාදීම නිර්දේශ කරමි. ණය මුදාහල පසු, ආපසු අයකර ගැනීමට සටහන් කර ගනිමි.

දිනය :-

නිලධාරී අත්සන

නිල මුද්‍රාව

නම

බැංකු කළමනාකරුගේ නිර්දේශය

ඉහත නම සඳහන් අයදුම්කරු, මෙම ණය මුදල ලබාගැනීමට සුදුසුකම් සපුරා ඇත/ නැත. රු...../- ක ණය මුදලක් නිර්දේශ කරමි/ නොකරමි.

දිනය :-.....

බැංකු කළමනාකරුගේ අත්සන

පාලක මණ්ඩල ආවරණ අනුමැතිය

රු./- මුදලක්, ණය ලෙස අනුමත කරමි/ නොකරමි.

